

08 රක්ෂණය

අනාගතයේදී විය හැකි අවදානම් මුදලින් තක්සේරුකර අවදානමක් වූ විට මූල්‍යම ආවරනයක් සැලසීම සඳහා සැකසී ඇති සේවාව රක්ෂණයයි. රක්ෂිතයන් විසින් ගෙවන ලබන වාරික මුදලින් රක්ෂණ අරමුදලසැකසී ඇත.කිසියම් රක්ෂිතයකු හට හානියක් වුවහොත් මෙම අරමුදලින් වන්දි ගෙවනු ලබේ.

රක්ෂණ ගිවිසුමකට අදාළ පාර්ශවයන්

1) පලමු පාර්ශවය - රක්ෂිතයා

එනම් රක්ෂණ යෝජනාව ඉදිරිපත් කරන්නා හෙවත් රක්ෂණාවරනය ලබාගන්නා පාර්ශවයයි.

2) දෙවන පාර්ශවය - රක්ෂකයා

රක්ෂණ යෝජනාව පිළිගන්නා පාර්ශවයයි.

3) තුන්වන පාර්ශවය -

රක්ෂකයාත් රක්ෂිතයාත් නොවන, කිසියම් වන්දි ආවරයක් ලබාගැනීමට සුදුසු පාර්ශවයයි.

උදාහරණ - රථවාහන රක්ෂණයක අවම තෙවන පක්ෂ රක්ෂණ ඔප්පුවකින් ආවරණය සැලසෙන්නා.

රක්ෂණය කල යුතු හැකි අවදානම් හා රක්ෂණය කල යුතු නොහැකි අවදානම්.

රක්ෂණය කල හැකි අවදානම්

- අන්තගතයේදී සිදුවිය හැකි අලාභය මූල්‍යමය වශයෙන් මැනිය හැකිවීම.
- අවදානම නියත නොවිය යුතු වීම.
- සම්බන්ධතාවයකින් තොර වීම.- එනම් සිදුවූ පාඩුව වෙනත් රක්ෂිත අලාභ හා සම්බන්ධ නොවිය යුතු වීම.
- සත්‍යාපනය කලහැකි වීම.- එනම් අලාභය සිදුවූ දිනය ,වේලාව,ස්ථානය හා අලාභයේ ප්‍රමාණය විශ්ලේෂණය කලහැකි වීම.

රක්ෂණය කල නොහැකි අවදානම්

ඉහත රක්ෂණය කල හැකි අවදානම් වල ලක්ෂණ හැර වෙනත් ලක්ෂණ සහිත ඕනෑම අවදානමක් රක්ෂණය කල නොහැකි අවදානමක් වේ.

- ❖ උදාහරණ - ආදරය අහිමිවීම
- යල් පනීම

- වැරදි කළමනාකරණ තීරණය නිසා සිදුවන අලාභ.
- ක්ෂය වීම.
- විනාශ අසමත් වීම.

රක්ෂණ ගිවිසුමක් වලංගු වීම සඳහා තිබිය යුතු මූලික අංග

1. නීතිමය බැඳීමක් ඇතිකරගැනීමේ අදහස
2. නීතිමය බැඳීමක් ඇතිකර ගැනීමට ඇති හැකියාව.
3. අර්ථනය හෙවත් යෝජනාව
4. ප්‍රතිග්‍රහනය හෙවත් පිළිගැනීම.
5. මුදල්මය අගයක් තිබීම
6. නීතියට එකඟ බව

රක්ෂණ ගිවිසුම හා රක්ෂණ ඔප්පුව

රක්ෂිතයා හා රක්ෂකයා අතර රක්ෂණය වන දේපළ හෝ ජීවිතවලට අනුව ඇතිකරගන්නා එකඟතාවය රක්ෂණ ගිවිසුමයි. මෙම ගිවිසුමට අනුව රක්ෂකයා විසින් රක්ෂිතයාට ලබාදෙන ලියවිල්ල හෙවත් සහතිකය රක්ෂණ ඔප්පුවයි.

මෙම සෑම ඔප්පුවක්ම මූල්‍යමය අගයකින් යුක්ත වේ.

රක්ෂණ ගිවිසුමක ඇතුළත් වන කරුණු

- ගෙවිය යුතු වර්තය
- වාරික ගණන
- කොන්දේසි
- අමතර ප්‍රතිලාභ
- රක්ෂිතයාට වන්දි ගෙවන අවස්ථා
- ඔප්පුව කල්පිරීමේදී කල යුතු යුතු දේ

රක්ෂණයේ වැදගත්කම

රක්ෂණය ව්‍යාපාරවලට ,පුද්ගලයින්ට,සමාජයට හා ආර්ථිකයට ඉතා වැදගත් සාදකයක් වේ.

- ව්‍යාපාරික අවදානම් ආවරණය කරන නිසා ව්‍යාපාර ආරම්භකිරීමට ආයෝජකයන් පෙලඹේ.(ගින්නෙන්,සොරකරුවන්ගෙන් හා අනෙකුත් නොයෙක් විපත් වලින් සිදුවන හානි සඳහා ආවරණය සැලසීම.)

- අකල් මරණ ,ආබාධිත බව,අසහිෂ තත්ව වලදී පුද්ගලයන්ට මූල්‍යමය ආරක්ෂාව සැලසීම.
- රක්ෂණ සමාගම් තම අරමුදල් නැවත ආයෝජනය කරන නිසා රටේ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය ප්‍රාග්ධන සම්පාදනයට සහය වීම.
- මුහුදු උවදුරු රක්ෂණය නිසා ජාත්‍යන්තර වෙළඳාම තහවුරු වීම.
- පුද්ගලයන්ගේ සමාජීය අවශ්‍යතාව (ඉගෙනුම්,විවාහ,විදේශ සංචාර යනාදී) සඳහා රක්ෂණය සලසීම.

රක්ෂණ මූලධර්ම

- රක්ෂණීය නිමිකම
- උපරිම විශ්වාසය
- හානි පූර්ණය
- ආසන්නතම හේතුව

- රක්ෂණීය නිමිකම

යම් විෂය වස්තුවක් පවතිමෙන් වාසියකුත් ,එය අහිමි වීමෙන් අවාසියකුත් ඇතිවන ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ඇති නිමිකම රක්ෂණ නිමිකමයි.එසේම කිසියම් දේපළක නිත්‍යානුකූල අයිතිකරුට එම දේපළ පිලිබඳව පවතින රක්ෂණීය අයිතියද රක්ෂණ නිමිකමයි.

-ස්වමිපුරුෂයකුට ස්වකීය ජීවිතයත් භාර්යාවගේ ජීවිතයත් පිලිබඳව රක්ෂණීය අයිතියක් ඇති නමුත් ස්වකීය දරුවන් හා නෂ්ටයින් පිලිබඳව රක්ෂණීය අයිතියක් නැත.

- උපරිම විශ්වාසය

රක්ෂකයා හා රක්ෂිතයා අතර හෙලිදරව්කළ යුතු සියලු කාරණා සන්භාවයෙන් යුතුව හෙළිදරව් කරවාගත යුතුවීම උපරිම විශ්වාසයේ මූලධර්මයයි.

- හානි පූර්ණ මූලධර්මය

යම් රක්ෂිත දේපළකට හානියක් වූ විට එම දේපළ යථාතත්වයට පත්කරගැනීම සඳහා ප්‍රමාණවත් වන්දිමුදලක් ගෙවීමේ මූලධර්මය හානි පූර්ණය යි.ජීවිත රක්ෂණයට හානි පූර්ණය මූලධර්මය අදාල නොවේ.

හානි පූර්ණ මූලධර්මයේ අනු මූලධර්ම 2 කි.

- 1.දායකත්ව මූලධර්මය
- 2.ආදේශන මූලධර්මය

1. දායකත්ව මූලධර්මය

යම් දේපළක් රක්ෂණ ආයතන කිහිපයක රක්ෂණය කර තිබියදී එම දේපළට යම් හානියක් සිදුවූ විටක නිකුත්කර ඇති සියලුම රක්ෂණ ඔප්පුවල වටිනාකමේ අනුපාතයට අනුව එකී සියලුම රක්ෂණ සමාගම් දායක වී වන්දි ගෙවිය යුතුය යන මූලධර්මය ‘‘දායකත්ව මූලධර්මය’’යි.

උදාහරණී පුද්ගලයෙක් තම ව්‍යාපාරය පවත්වාගෙන යන ගොඩනැගිල්ල පහත අයුරින් රක්ෂණය කර ඇතැයි සිතමු.

සී/ස එලයන්ස් = රුපියල් 1000 000

සී/ස සෙලින්කෝ =රුපියල් 800 000

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව =රුපියල් 600 000

මෙම ගොඩනැගිල්ල රක්ෂණ ඔප්පුවේ සඳහන් හේතුවම නිසා ගොඩනැගිල්ලෙන් කොටසකට හානියක් සිදුවී ඇතැයි සිතමු, එම හානියේ ප්‍රමාණය රුපියල් 500 000 නම් රක්ෂණ සමාගම දායක වියයුතු ප්‍රමාණය මෙසේ වේ.

$$\text{අනුපාතය } 10 : 8 : 6 / 5:4:3 =12$$

එලයන්ස් (5/12)500 000

සෙලින්කෝ(4/12)500 000

ශ්‍රී ලංකා රක්ෂණ සමාගම (3/12)500 000

2. ආදේශන මූලධර්මය

කිසියම් දේපළකට හානියක් සිදුවූ විට රක්ෂකයා වන්දි ගෙවීමෙන් පසුව රක්ෂිත දේපළ සම්බන්දයෙන් ඇති අයිතිය රක්ෂකයා (රක්ෂණ සමාගම) විසින් පවරා ගැනීමේ මූලධර්මය ආදේශන මූලධර්මයයි.

උදාහරණ - පුද්ගලයෙක් රුපියල් 600 000 වටිනා ගොඩනැගිල්ලක් සඳහා ගිනි රක්ෂණ ඔප්පුවක් ලබා ඇති විට ගින්නෙන් යන්ත්‍රාගාරය මුළුමනින්ම විනශ වූ යේ යැයි සිතමු. මෙහිදී රක්ෂකයා ගොඩනැගිල්ලේ මුළු වටිනාකම වූ රුපියල් 600 000 මම රක්ෂිතයාට ගෙවා දැමීමෙන් පසුව ගොඩනැගිල්ලේ සුන්බුන් හෙවත් මුක්ත අවශේෂයන් හි වටිනාකම රක්ෂිතයාට අයිති බව මෙම මූලධර්මයෙන් කියන්න වේ. හානි පූර්ණ මූලධර්මය සනාථකිරීම සඳහා මේ අවශ්‍යය වේ.

- ආසන්නතම හේතුව මූලධර්මය

රක්ෂිත දේපළකට හෝ ජීවිතයකට සිදුවූ හානියකට හේතු කීපයක් බලපා ඇති විට වන්දිගෙවීමට නම් හානිය සිදුවීමට බලපෑ ආසන්නතම හේතුව රක්ෂණ ඔප්පුවෙන් ආවරණය විය යුතු බව මෙම මූලධර්මයෙන් කියවේ.

උදාහරණ - ගිනිකැපීමකදී ලබාගෙන ඇති ගොඩනගිල්ලක් කෝලාහලයක් හේතුවෙන් විනාශ වී ගියේ යැයි සිතමු, එවිට ආසන්නතම හේතුව මූලධර්මය යටතේ ගොඩනගිල්ලට වන්දි ගිම් නොවේ.

ජීවිතය රක්ෂණය සඳහා මෙම මූලධර්මය අදාළ නොවන්නේ ජීවිතයක් හානියට පත් වීමෙන් සිදුවන හානිය මුදලින් මැනිය නොහැකි වීමත් හා එය යථාතත්වයට පත්කල නොහැකිවීමත් යන කරුණු හේතුවෙනි.

රක්ෂණ වර්ගීකරණය

ජීවිත රක්ෂණය(ආරක්ෂණය)

මරණය ,ආබාදිත වීම් හෝ මහළු වියට පත්වීමේ ප්‍රතිඵලයක් ලෙස යම් පුද්ගලයෙකුට සිදුවිය හැකි හානියක් ඇලාහයක් වෙනුවෙන් ආරක්ෂාව සැලසීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක වේ.

- ජීවිතය රක්ෂණ ඔප්පුවකින් ලබාගතහැකි ප්‍රතිලාභ
- මරණයක් සිදුවුවහොත් යැපෙන්නන්ට වන්දි ගිම්වීම.
- ණය ලබාගැනීමකදී ඇපයක් ලෙස
- දරුවන්ගේ අධ්‍යයනය කටයුතු සඳහා මෙන්ම විවාහ කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීමට.
- ඉතුරුම් ක්‍රමයක් ලෙස.

ජීවිත රක්ෂණ ඔප්පුවක් අප්‍රාණවත් වීම

රක්ෂණ වාරික ගෙවීම සඳහා ලබාදෙන අනුග්‍රාහක කාලය ඉක්කම වී යාම හේතුවෙන් රක්ෂණ ඔප්පුවක් අප්‍රාණවත් වේ. (අනුග්‍රාහක කාලය යනු වාරික මුදල් ගෙවීමට නිමිත දිනට එම මුදල් ගෙවීමට අපොහොසත් වූ විට එම වාරික ගෙවීම සඳහා ලබාදෙන අමතර කාලයයි.) එවිට රක්ෂිතයෙකුට ගතගැනීම් විකල්ප ක්‍රියාමාර්ග 3 ක් පවතී.

පවාරණ අගයක් ලබාගැනීම - එනම් රක්ෂිතයාට තමා මෙතෙක් ගෙවාඇති වාරික මුදලින් යම් කොටසක් ආපසු ලබා ගැනීමයි.මෙහිදී රක්ෂණ ගිවිසුම අවලංගු වේ.

ගෙවානිම් ඔප්පුවක් බවට පත්කිරීම

මෙතෙක් ගෙවා ඇති මුදල රක්ෂණ ඔප්පුවේ මුහුණත වටිනාකම බවට පත්කර

කල්පිරුණු පසු ඔප්පුවේ වටිනාකම ලබාගැනීමයි.එහිදීද ගිවිසුම අවලංගු වේ.

හැවිත ප්‍රාණවත් කිරීම

- සාමාන්‍ය ප්‍රාණවත් කිරීම - එනම් හිග මුදල හා එම පොලිය එකවර ගෙවා ප්‍රාණවත් කිරීමයි.
- විෂේෂ ප්‍රාණවත් කිරීම - එනම් හිග මුදල ඉදිරි වාරික සඳහා එකතුකර ගෙවීමයි.

ජීවිත රක්ෂණ ඔප්පු වර්ග

- කාලීන රක්ෂණය - මරණ අවදානමක් පමණක් ආවරණය වේ. නිශ්චිත කාල පරිච්චේදයක් සඳහා නිකුත් කරයි.
- යවජීව රක්ෂණ ඔප්පුව
 - රක්ෂණ වාරිකය රක්ෂිතයා ජීවත්ව සිටින තෙක් ගෙවීම සිදුකරයි. මරණයෙන් පසුව රක්ෂිත මුදල යපෙන්නන්ට ගෙවනු ලබයි.
- පුරිතයාග රක්ෂණය
- ඒකබද්ධ ජීවිත රක්ෂණය
- සමූහ ජීවිත රක්ෂණ ඔප්පු

ජීවිතය රක්ෂණ ඔප්පුවක් ලබාගැනීමේ ක්‍රම

- 1) සෘජු ක්‍රමය - එනම් රක්ෂිතයා රක්ෂකයාට යෝජනා පත්‍රයක් ඉදිරිපත් කිරීම.
- 2) නියෝජිත ක්‍රමය (ඉන්ඩෙන්ටි ක්‍රමය) - එනම් රක්ෂකයාගේ නියෝජිතයකු හරහා යෝජනා පත්‍රයක් ඉතිරිපත් කිරීමෙන් රක්ෂණ ඔප්පුවක් ලබාගැනීමයි.

රක්ෂණ වාරිකය තීරණය කිරීමේදී සලකා බලන කරුණු

1. රැකියාවේ හෝ ජීවිතයට ඇති අවදානම
2. රක්ෂිතයාගේ වයස
3. පුද්ගල ආදායම
4. ඔප්පුවේ ස්වභාවය
5. ස්ත්‍රී පුරුෂ භාවය
6. පවුලේ පසුබිම හා ඉතිහාසය
7. මූල්‍ය තත්වය

රක්ෂණය හා ආරක්ෂණය අතර වෙනස

රක්ෂණය සිදුවිය හැකියැයි අපේක්ෂා කරන අවදානමක් ආවරණය කිරීමේදී යම් හානියක් සිදුවුවහොත් පමණක් යන සංකල්පය මත එයට වන්දි ගෙවීමට පමණක් අනිකරගන්න ගිවිසුම රක්ෂණයයි.

ආරක්ෂණය යනු හිඟවන සිද්ධි ගිවිසගත් කාලයක් තුළදී සිදුවුවහොත් වන්දි ගෙවීමටත් එසේ නොවුවහොත් මෙතෙක් ගෙවා ඇති වරික මුදල ආපසු ගෙවීමටත් ඇතැතිකරගන්නා එකගතාවයයි.

සාමාන්‍ය රක්ෂණය

- ගිනි රක්ෂණය - යම් නිවසකට,ගොඩනැගිල්ලකට(ව්‍යාපාරික),හෝ ඒවායේ අන්තර්ගත භාණ්ඩ වලට හෝ යම් දේපළකට ගින්නෙන් හෝ ඒ හා සමාන හේතුවක් නිසා අහඹුවෙන් හානි පූර්ණය කරන රක්ෂණ ඔප්පුවයි. මේ යටතේ සොර සතුරු කරදර,ස්වභාවික විපත් ,මෝටර් රථ ,සේවායෝජක වගකීම්රක්ෂණය කල නොහැක.

- ආනුසංගික අලහ ගිනි රක්ෂණ ඔප්පුව

ගිනි ගැනීම නිසා වන අමතර මූල්‍යමය අලහ තත්වයන් පූර්ණය කරගැනීම සඳහා ගිනි රක්ෂණ ඔප්පුවක් යටතේම ලබාගතහැකි රක්ෂණයයි.මෙමගින් ව්‍යාපාරික කටයුතු අඩපණ වීම වැලකේ.

ගිනි රක්ෂණ ඔප්පුවක් යටතේ ලබාගතහැකි රක්ෂණ ඔප්පුවර්ග.

1) සාමාන්‍ය වගන්ති සහිත ගිනි රක්ෂණ ඔප්පුව

මේ යතතේ අනුපාතික අගයක් මත වන්දිගෙවීම් කරනු ලබයි.උදාහරණ - ගොඩනැගිල්ලක වෙළඳ වටිනාකම- රුපියල් 60,000

රක්ෂණ ඔප්පුවේ වටිනාකම-රුපියල් 50,000

සිදුවූ හානියක් -රුපියල් 30,000

වන්දි මුදල- 50,000/60,000*30,000

රුපියල් 25,000

2) සාමාන්‍ය වගන්ති රහිත ඔප්පුව

මේ යටතේ සිදු වූ මුළු අලාභයම වන්දි වශයෙන් ගෙවයි.එනම් ඉහත උදාහරණයට අනුව රුපියල් 30,000 මම වන්දි වශයෙන් ලැබේ.

රට වාහන රක්ෂණය

රට වාහන අනතුර හේතුවෙන් මෝටර් රථයට, ගමන් ගන්නා පාර්ශවයන්ට හා බාහිර පාර්ශවයන්ට සිදුවිය හැකි අනතුරු සම්බන්ධයෙන් වන්දි ලබාගැනීම සඳහා රටවාහන නිමියන් හා රක්ෂණ සමාගම් සමග ඇතිකරගන්නා එකඟතාවයයි.

1) විස්තීර්ණ මෝටර් රථ රක්ෂණය - මෙය සම්පූර්ණ වකිම් රක්ෂණය ලෙසද හඳුන්වයි. මෙහිදී රථයට, එහි ගමන්ගන්නා පුද්ගලයන්ට, බාහිර පාර්ශවයන්ට මෙන්ම දේපළ වලට සිදුවන සියලුම හානි ආවරණය කරයි.

2) අවම තෙවන පාර්ශවීය මෝටර් රථ රක්ෂණය

මෙහිදී බාහිර පාර්ශවයන්ට හා දේපළ වලට සිදුවන හානියක් සඳහා පමණක් වන්දි ගෙවීම් සිදු කරයි.

3) තෙවන පාර්ශවීය ගිනි හා සොරබිය රක්ෂණය

මේ යටතේ සොරකම් නිසා දේපළ වලට සිදුවන හානියක් සඳහා මෙන්ම බාහිර පාර්ශවයන්ට සිදුවන හානි සඳහා ද වන්දි ගෙවීම් සිදු කරයි.

නිතර නිතර වන්දි නොලැබීම වෙනුවෙන් රක්ෂණ සමාගම් විසින් මෝටර් රථ නිමියන්ට ප්‍රසාද දීමනාවක් ලබාදෙන අතර එය වන්දි නොලැබීමේ ප්‍රසාද දීමනාව නමුත් වේ.

සමුද්‍රීය රක්ෂණය (මුහුදු උවදුරු රක්ෂණය)

මුහුදු මාර්ගය ප්‍රවාහනයේදී නැවට හා එහිදී බඩුවලට සිදු වියහැකි හානි ආවරණය කිරීම මෙමගින් සිදු කරයි. මෙය කොටසක් 2 කි.

1-නැව් කඳු රක්ෂණය - මෙමගින් නැවට සිදුවන හානි ආවරණය කරයි. මේ යටතේ ලබාගත හැකි රක්ෂණ ඔප්පු කීපයක් ඇත.

සියලු අවදානම් ඔප්පුව මගින් නැවට සිදුවන සියළුම අවදානම් ආවරණය කරයි. (ගිනි ගැනීම්, කුණාටු, පිපුරුම්, අයහපත් කාලගුණය මගින් වන හානි, යාන්ත්‍රික දෝෂ, වරාය හානි.... අදිය)

- පූර්ණ අලාභ පමණයි ඔප්පුව - මෙමගින් නැවක් සම්පූර්ණයෙන්ම විනශ වීම මත වන අලාභ සඳහා වන්දි ගෙවයි. මෙය කොටසක් 2 කි.
- නිත්‍ය පූර්ණ අලාභ රක්ෂණ ඔප්පුව - පූර්ණ හානියක් වුවත් නැවත සකස්කල හැකිය යන පදනම මත ලබාගන්න රක්ෂණයයි.
- අර්ධදායී පූර්ණ අලාභ රක්ෂණ ඔප්පුව - ආපසු ලබාගැනීම හෝ සකස්කිරීම නිෂ්චල යැයි සලකා ලබාගත හැකි රක්ෂණ ඔප්පුවයි.
- සීමිත අලාභ පමණයි රක්ෂණ ඔප්පුව - මේ යටතේ නැවට සිදුවන අර්ධ අලාභ හා ඒවාට අදාල අවදානම් ආවරණය කරයි. මෙය කොටසක් 2 කි.

- සාමන්‍ය පොදු වන්දි

නැව් හා නැව් භාරය බේරාගැනීමේ අදහසින් නැවට සිදුවන හානි ආවරණය කරයි.

උදාහරණ - නැව් භාණ්ඩතොග මුහුදුබත් කිරීම නිසා වන හානිය

- විශේෂ පොදු වන්දි - ස්වභාවික හේතුවක් නිස නැවට හා නැවත භාරයට සිදුවන අලාභයක් ආවරණය කරයි.

- තොටුපොළ ඔප්පුව

නැවක් වරායක් තුළ නවතා තැබීමේදී හෝ නැවෙහි භාණ්ඩ බැසීමේදී හා පැටවීමේදී සිදුවිය හැකි හානියක් ආවරණය කරයි.

- අළුත්වැඩියා ඔප්පුව

අළුත්වැඩියා කටයුතු සිදුකිරීමේදී සිදුවිය හැකි හානි ආවරණය කරයි.

2-නැව් බඩු රක්ෂණ ඔප්පුව

නැව් මගින් භාණ්ඩ ආනයනයේදී හා අපනයනයේදී භාණ්ඩ තොගයට සිදුවන හානියක් ආවරණය කිරීමට මෙය උපකාරී වේ.

මේ යටතේ ඔප්පු වර්ග 3 ඇත.

- ඇගයූ ඔප්පුව - එක්ම වර්ගයේ භාණ්ඩ යම් කාලසීමාවක් තුළ කොටස් වශයෙන් ආනයනය හෝ අපනයනය කරන්නෙකුට මුලු තොගයේම වටිනාකමට එකවර ලබාගතහැකි රක්ෂණ ආවරණය යි.
- විවෘත ඔප්පුව - නැව්ගත කිරීමට අපේක්ෂිත තොග සම්බන්දයෙන් වන රක්ෂණ ආවරණයයි.
- අනාගත ආවරණ රක්ෂණ ඔප්පුව - අනාගතයේදී සිදුවන නැවත ගත කිරීමකට අදාළ වටිනාකමක් සම්බන්ද අවදානමක් යම් උපරිමයකට යටත්ව ආවරණය කිරීමක් සිදු කරයි.

මුහුදු උවදුරු රක්ෂණයේදී වන්දි නොගෙවන අවස්ථා

- නාවික වංචනය - නාවිකයන් විසින් වංචනික අරමුණින් නිතාමතා කරන මුහුදුබත් කිරීම් හා අනෙකුත් ක්‍රියාවන් නිසා සිදුවන හානි සඳහා වන්දි නොගෙවයි.
- නාවික අපරමනය - නැවක් නියම මග නොයෑම හේතුවෙන් සිදුවන හානියක් සඳහා වන්දි නොගෙවයි. නමුත් එය සිදුකලේ යම් සාධාරණ හේතුවක් නිසා නම් එවිට වන්දි හිමි වේ. උදාහරණ; ඉන්ධන ලබා ගැනීම.

-පුද්ගල අහඹු රක්ෂණ

හදිසි අනතුරු නිසා පුද්ගලයන්ට සිදුවන ශාරීරික තුවාල හා මරණ නිසා ඇතිවන මූල්‍යමය හානියක් මෙමගින් ආවරණය කරයි.

-මාර්ගස්ථ භාණ්ඩ රක්ෂණය

ගොඩබිමෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී එම භාණ්ඩ ප්‍රවාහන මාධ්‍යට භාණ්ඩ පටවන අවස්ථාවේ සිට එම භාණ්ඩ ගොඩබිම දක්වා විය හැකි හානි ආවරණය කිරීමට මෙමගින් සිදු කරයි.

-මර්ගස්ථ මුදල් රක්ෂණය

එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට මුදල් රැගෙන යාමේදී සිදුවිය හැකි හානි මෙමගින් ආවරණය කරයි.

-ප්‍රතිරක්ෂණය

රක්ෂණ සමාගමක් විසින් භාරගන්නා රක්ෂණ අවදානමක් එම රක්ෂණ සමාගම විසින් තවත් රක්ෂණ සමාගමක හෝ කිහිපයක රක්ෂණය කිරීම ප්‍රාරක්ෂණය නම් වේ.

-ද්විත්ව රක්ෂණය

එකම දේපලක් රක්ෂණ සමාගම් 2 ක හෝ කිහිපයක රක්ෂණ කරයි නම් එය ද්විත්ව රක්ෂණය නම් වේ.

-ප්‍රාරක්ෂණය

විශාල වටිනාකමක් සහිත දේපලක් සම්බන්ධයෙන් ඇති අවදානමක් රක්ෂණ සමාගම් කිහිපයක් යටතේ රක්ෂණය කිරීමයි. උදාහරණයක් ලෙස නැව හා නැව් භාරය රක්ෂණ සමාගම් 2 ක් විසින් රක්ෂණ කිරීමට භාරගැනීම.

එවිට සම්පූර්ණ නැවටම හානියක් වූ විට අවධානම් භාරගත් සමාගම් විසින් තමන් භාරගත් අවධානමේ ප්‍රමාණයට වන්දි ගෙවීම සිදුකරයි.

ශ්‍රී ලංකාවේ රක්ෂණ වෙළෙඳපල

- ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය
- රක්ෂණ සමාගම්
- රක්ෂණ තැරැවිකරුවන්
- රක්ෂණ නියෝජිතයන්
- ප්‍රාරක්ෂකයන්
- ප්‍රතිරක්ෂකයන්

මීට අමතරව පහත ආයතනද ක්‍රියාත්මක වේ.

- ශ්‍රී ලංකා රක්ෂණ සමාගම
- ශ්‍රී ලංකා රක්ෂණ තැරැවිකරුවන්ගේ සන්ගමය
- ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය
- රක්ෂණ ඔම්බුඩ්ස්මන්වරයා

- ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව
- ශ්‍රී ලංකා ණය අපනයන රක්ෂණ සංස්ථාව
- ශ්‍රී ලංකා ගොවිජන රක්ෂණ මණ්ඩලය

ජීවිතය රක්ෂණය හා අනෙකුත් රක්ෂණයන් අතර වෙනස

ජීවිත රක්ෂණය (ආරක්ෂණය)

- අවදානම නිශ්චිත වේ
- ඉතුරුම් කිරීමකට සමාන වේ
- විෂය වස්තුව සජීවී වේ
- දිගු කාලීන වේ
- භානිපූර්ණ මූලධර්මය අදාළ නොවේ

රක්ෂණය

- අවදානමක් නිශ්චිත නොවේ
- භානියක් පූර්ණ මූලධර්මය අදාළ වේ
- විෂය වස්තුව අජීවී වේ
- කෙටිකාලීන වේ
- භානියක් සිදුවූ විට පමණක් වන්දිහිමි වේ



A/L NOTE BOOK

All about AL Notes ready for GCE AL Examination

DOWNLOAD

Notes

Short Notes

Unit Test Papers

Term Test Papers

From



www.ALNoteBook.com

Your Ultimate Resource for GCE A/L Notes and Study Guides

“The A/L notebook website is a dedicated online platform designed to provide comprehensive study materials and notes specifically tailored for students preparing for the General Certificate of Education Advanced Level (GCE A/L) examinations for free. The website offers a wide range of resources, including detailed subject notes, past exam papers, practice questions, and study guides. These materials cover various subjects and are curated by experienced educators to ensure they align with the curriculum and exam requirements.”